

මෙම ලේඛනය නිකුත් කරන ලදී.
නිකුත් කිරීමේදී ගාස්තු නොලැබේ.
Issued Free of Charge



විවාහ ලේඛන පොත

විවාහ පත්‍රිකා පුස්තකය REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වෙනි පරිච්ඡේදය)

Marriage Registration Ordinance (Cap. 112)

ලියාපදිංචි කිරීමේ ආඥාපනත
පත්‍රිකා B
Registration B
(High Reg. P. & S. C. S. T. & E.)

3992

අංකය
No. 11

අංකය No.	විවාහය පත්‍රිකා Division	
	පුරුෂ පාර්ශ්වය Male Party	ස්ත්‍රී පාර්ශ්වය Female Party
1	පුරුෂ පාර්ශ්වයේ නම Name (in full) of Parties	ස්ත්‍රී පාර්ශ්වයේ නම Name (in full) of Parties
2	වයස (අවුරුදු ගණන) Age (in years)	වයස (අවුරුදු ගණන) Age (in years)
3	නිවැසීමේ තත්වය Civil Condition	නිවැසීමේ තත්වය Civil Condition
4	වෘත්තීය, වෘත්තය, වර්ගය සහ වර්ගය Rank or Profession and Race	වෘත්තීය, වෘත්තය, වර්ගය සහ වර්ගය Rank or Profession and Race
5	දිවයින Residence	දිවයින Residence
6	පියාගේ නම සහ වෘත්තය Rank or Profession of Father	පියාගේ නම සහ වෘත්තය Rank or Profession of Father
7	විවාහය සම්පූර්ණ කළ ලේඛකයාගේ නම සහ වර්ගය Name and Division of Registrar who issued Certificate	විවාහය සම්පූර්ණ කළ ලේඛකයාගේ නම සහ වර්ගය Name and Division of Registrar who issued Certificate
8	විවාහය සම්පූර්ණ කළ ස්ථානය Place of Solemnization of Marriage	විවාහය සම්පූර්ණ කළ ස්ථානය Place of Solemnization of Marriage

දින 20 11 වැනි දින 2008 දී මා විසින් (නොහෝ මා ඉදිරිපිට) විවාහය සිදු කරන ලදී.
Solemnized by me (or in my presence) this 20 day of 11th day of 2008.

බල: ආච්ඡි. ඩී. විරජිතසිංහ

ලේඛකයාගේ (නැතහොත්) දේපලකරුගේ
පත්‍රිකා ලේඛකයාගේ (නැතහොත්) දේපලකරුගේ
Registrar (or) Minister (as the case may be)

මෙම විවාහය මා සහ මාගේ සාමාජිකයන්ගේ ප්‍රීතියෙන් සම්පූර්ණ කළ බවට මා විශ්වාස කරමි.
This Marriage was solemnized between us in the presence of

Wathgoda

- සාක්ෂිකාරයාගේ අත්සන
Signature of Witness
Name in full, Rank or Profession and Residence of Witness
- සාක්ෂිකාරයාගේ අත්සන
Signature of Witness
Name in full, Rank or Profession and Residence of Witness

විවාහය සම්පූර්ණ කළ
ලේඛකයාගේ නම සහ
වර්ගය
Name and Division of Registrar who issued Certificate

මා ඉදිරිපිටදී අත්සන් කරන ලදී.
Signed before me.

* මෙහි දකුණින් දැක්වෙන විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා මෙම සහතිකය දුනි.
* I certify that the above is a true copy of the Statement No. 34 of the Marriage Registration Ordinance (Cap. 112) : of a Marriage Solemnized by (or in the presence of) a Minister

TRUE COPY

දිවයින ලේඛන පොතේ දැක්වෙන විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා මෙම සහතිකය දුනි.
To be filled-up only when entering a Marriage Solemnized by a Minister

ර.වී. නිකායේ
විවාහ ලේඛන පොතේ
District Registrar

* මෙහි දකුණින් දැක්වෙන විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා මෙම සහතිකය දුනි.
* To be filled-up only when entering a Marriage Solemnized by a Minister

